

එක්සත් ජනපද පුරවැසියෙක් අත්අඩංගුවට පත්වීම

විදේශගතව සිටියදී අත් අඩංගුවට පත් වන එක්සත් ජනපද පුරවැසියන්ට සාධාරණ හා ශිෂ්ට ලෙස සලකන බව සහතික කිරීමට රාජ්‍ය දෙපාර්තමේන්තුව කැප වී සිටී. ජාත්‍යන්තර, එක්සත් ජනපද, ශ්‍රී ලාංකීය හා මාලදිවයින් නීති යටතේ අපේ බල සීමාවන් තුළ බන්ධනාගාර ගත වූ පුරවැසියන් හා ඔවුන්ගේ පවුල්වලට සහාය වීමට අප සූදානම් ව සිටිමු.

විදේශගතව සිටියදී පහත දැක්වෙන ආකාරයට කටයුතු කිරීමෙන් අත්අඩංගුවට පත්වීමෙන් වළකින්න:

- ඔබ ජීවත් වන හෝ සංචාරය කරන රටේ නීති හා රෙගුලාසි අනුගමනය කිරීම.
- එක්සත් ජනපදයේ නීතිවලට වඩා වෙනස් විය හැකි නීති ගැන දැනුවත්වීම. අපේ වෙබ් අඩවියේ රටවල් පිළිබඳ පිටුවල සෑම රටක් ම පිළිබඳ තොරතුරු දක්වා තිබේ. ඔබ විදේශ රටකට යෑමට පෙර ඒ රටේ නීති පිළිබඳ තොරතුරු ලබා ගැනීමට එක්සත් ජනපදය තුළ ඇති ඒ රටේ ආසන්න ම තානාපති කාර්යාලය හෝ කොන්සියුලර් කාර්යාලයෙන් විමසන්න.

<https://travel.state.gov/content/passports/en/country.html>

ඔබ විදේශයක දී අත්අඩංගුවට පත් වුවහොත් හෝ අත්අඩංගුවට පත් එක්සත් ජනපද පුරවැසියෙක් ගැන දන්නේ නම්

- එක්සත් ජනපද තානාපති කාර්යාලයට දැනුම් දෙන ලෙස බන්ධනාගාර බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්න.
- ඔබට සෘජුවම අප ඇමතිමට ද පුළුවන.

එක්සත් ජනපද සිරකරුවන්ට කොන්සියුලර් සහාය

එක්සත් ජනපද පුරවැසියෙක් විදේශයක දී අත්අඩංගුවට පත් වූ විට ඔහු හෝ ඇය ව්‍යාකූල හා අන්ද මන්ද තත්වයකට පත් විය හැකිය. සිරකරුවා සිටින්නේ නුහුරු පරිසරයක වීමත්, දේශීය භාෂා, සිරිත් විරිත් හා නීති පද්ධතිය ගැන නොදැනීමත් නිසා තත්වය තවත් දුෂ්කර විය හැකිය. ඇමරිකන් පුරවැසියෙක් බන්ධනාගාරයෙන් නිදහස් කරවා ගැනීමට එක්සත් ජනපද රජයට කටයුතු කළ නොහැක.

අපට උදව් කළ හැක්කේ මේ ආකාරයටයි:

- ඉංග්‍රීසි කථා කරන දේශීය නීතිඥයින්ගේ ලැයිස්තුවක් ලබා දීම.
- ඔවුන්ගේ ලිඛිත අවසරය ඇතිව, සිර භාරයට පත් එක්සත් ජනපද පුරවැසියාගේ පවුල, මිතුරන් හෝ සේව්‍යෝජකයාට දැනුම් දීම.
- සිර භාරයේ සිටින එක්සත් ජනපද පුරවැසියා බැලීමට නිතර යෑම හා උචිත අවස්ථාවන්හි කියවීමට පොත්පත් හා විටමින් ආදිය ලබා දීම.
- බන්ධනාගාර බලධාරීන්, ඔබට අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර ලබා දෙන බව සහතික වීම.
- දේශීය අපරාධ නඩු ක්‍රියාවලිය ගැන සාමාන්‍ය අදහසක් ලබා දීම.
- ඔවුන්ට ලබා ගත හැකි, අපරාධවලට ගොදුරු වූ අයට සහාය වන දේශීය හා එක්සත් ජනපද හා බැඳුණු උපකාරක සේවා ගැන සිරකරුවා දැනුවත් කිරීම.
- අත්අඩංගුවේ පසු වන තැනැත්තා කැමති නම්, ඔහු කැමති ආගමක පුජකයෙකුට ඔහු බැලීමට බන්ධනාගාර නිලධාරීන් අවසර දෙන බව සහතික කිරීම.
- බන්ධනාගාර රෙගුලාසි යටතේ අවසර ඇත්නම්, පවුලේ අයට හා මිතුරන්ට අත්අඩංගුවට පත් එක්සත් ජනපද පුරවැසියාට මුදල් එවිය හැකි භාරකාර අරමුදලක් (OCS) පිහිටුවීම.

අපට පහත සඳහන් දේ කළ නොහැක

- විදේශ රටක බන්ධනාගාරයෙන් එක්සත් ජනපද පුරවැසියෙක් නිදහස් කර ගැනීම.
- යම් කෙනෙක් වැරදිකරු හෝ නිවැරදිකරු යයි උසාවියකට කියා සිටීම.
- විදේශ උසාවියක එක්සත් ජනපද පුරවැසියන් නියෝජනය කිරීම හෝ නීති උපදෙස් සැපයීම.
- නිල භාෂා පරිවර්තකයන් ලෙස සේවය කිරීම.
- විදේශවල සිටින එක්සත් ජනපද පුරවැසියන්ගේ නීති, වෛද්‍ය හෝ වෙනත් ගාස්තු ගෙවීම.